

න්‍යාය පත්‍රය සැකසීමේ න්‍යාය

ආචාර්ය සේනානි හරිසේවන්ද

පෙන්ශේර් කළීකාවාරය

සිංහල හා ජනසන්නිවේදන අධ්‍යාපනය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
senani@sjp.ac.lk

Abstract

Agenda-setting hypothesis is the notion that the more news media emphasize an issue or event, the more importance readers or viewers place on that issue or event. (Demers, 2005, p.18). The primary purpose of *agenda-setting theory* is to examine the relationship between the media's emphasis on various issues and the audience's perception of their importance. The manner in which news media cover events inevitably establishes a hierarchy of media content, known as the *media agenda*. Media audiences, in turn, rely on this underlying agenda to shape their own perceptions, forming the *public agenda*. Additionally, scholars have explored the role of the *policy agenda*, which reflects how media coverage influences policymaking. This study primarily investigates the relationship between the *media agenda* and the *public agenda*, contributing to a broader understanding of media influence in shaping public discourse.

Keywords: *agenda-setting theory, media agenda, public agenda, policy agenda*

1. හැඳින්වීම

Maxwell McCombs සහ Donald W. Show යන පරෝශකයන් දෙදෙනා මෙම න්‍යාය ඉදිරිපත් කරන ලද්දේ 1972දී වුවද රට පූර්වගාමීව මෙම සංකල්පය පිළිබඳව කාස්ට්‍රීය අවධානය යොමුව තිබූ බවට සාක්ෂි හමුවේ. මැතිවරණයකදී ජන්දයදීම පිළිබඳ පැහැදිලි තීරණයකට එලැඹිමට අපාහොසත්වූ ජන්දදායකයන්ගේ මතවාද තියෙෂනයට සහයවීම වැනි සමාජ යථාර්ථය නිර්මාණය කිරීම හා සම්බන්ධ විවිධ කාර්යයන්හි ලා ජනමාධ්‍ය සතු හැකියාව විද්‍යාත්‍යන් පිළිගෙන තිබූ බව පරෝශකයන් විසින් පිළිගෙන තිබේ. Lippmann (1922) විශ්වාස කළේ මිනිසුන් ප්‍රතිචාර දක්වන්නේ තම හිස් කුහර තුළ ඇති ලෝකය පිළිබඳ පින්තුරවලට විනා සැබැං ලෝකයේ සිදුවීම්වලට තොවන බවයි. එසේම Lazarsfeld සහ Merton (1948) කියා සිටියේ වැදගත් පුද්ගලයන්, සිදුවීම සහ

වාද විෂයයන් වෙත අවධානය යොමු කරමින් සමාජ තත්ත්ව පිරිනැමීමේ කාර්යය (status - conferral function) මාධ්‍ය මගින් සිදු කර ඇති බවයි (McCombs, M.E., & Shaw, D.L. 1972, in Perse, 2001, p.98).

ඡනමාධ්‍ය ත්‍යායපත්‍රය සහ පුද්ගල ත්‍යායපත්‍රය අතර සම්බන්ධතාව පිළිබඳ මූල්‍යවරට අවධානය යොමු කළ තැනැත්තා ලෙස සැලකෙන්නේ අමෙරිකානු තීරු ලිපි රචකයෙකු හා විද්‍යාත්‍යෙකු ලෙස සැලකෙන Walter Lippmaan (වෝල්ටර ලිප්මාන්)ය. වර්ෂ 1922දී මහු විසින් සම්පාදන පොදුජන මතය' (Public Opinion) නැමැති ගුන්ථය මේ සම්බන්ධතාව පිළිබඳ සාකච්ඡාව ඉස්මතු කොට දක්වයි. ලෝකයේ තොයෙක් ස්ථානවල සිදුවන විවිධ වැදගත් දැ සාපුරුව අත්තිදීමේ හැකියාවක් කිසිවෙකු සතු තොවේ. එනිසාම පොදුජනතාවට එම තොරතුරු සඳහා ඡනමාධ්‍ය මත යැපීමට සිදුවීම අනිවාර්ය තත්ත්වයක් බවට පත්ව තිබේ. මේ අනුව Lippmann දරන මතය වන්නේ බාහිර ලෝකය පිළිබඳ අපගේ මතසෙහි තැන්පත්ව ඇත්තේ ඡනමාධ්‍ය මගින් ව්‍යුණය කළ රුප සමුහයක් බවයි. එහෙත් මෙහිදී ඡනමාධ්‍ය මගින් බාහිර ලෝකය පවත්නා සැබැං ආකාරයෙන්ම ප්‍රතිබිම්බනය කරන්නේද යන්නත්, එසේ කිරීමේ සැබැං අවශ්‍යතාවක් හා ගක්‍රතාවක් ඡනමාධ්‍ය සතු වන්නේද යන්නත් පැහැදිලි තොවේ. බාහිර ලෝකය පිළිබඳ යථාර්ථය හා අපගේ හිස් කුහර තුළ ඇති රුප අතර පරස්පරතාවක් ඇති බව Lippmann ප්‍රකාශ කරන්නේ එහෙයිනි. මේ නිසා අපගේ මත සහ හැසිරීම්, අපගේ හිස් කුහර තුළ ඇති රුපවලට අප දක්වන ප්‍රතිචාර මිස බාහිර ලෝකයේ සිදුවීම්වලට, එනම් යථාර්ථයට දක්වන සැබැං ප්‍රතිචාර තොවන බවද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම Lippmannට අනුව මෙම බාහිර ලෝකය සහ අප සිත් තුළ ඇති රුප අතර සම්බන්ධතාව පැහැදිලිව තේරුම් ගැනීම, පොදුජන මතය කෙරේ ඡනමාධ්‍ය ඇති කරන බලපෑම වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට හේතුවේ (Turow, 2014, p.32).

අනෙක් අතට, 1963දී දේශපාලන විද්‍යායූයෙකු වූ Bernard Cohen ඡනමාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මතයද ත්‍යායපත්‍රය සැකසීමේ ත්‍යායට පසුවීම්වූ ප්‍රධාන සාධකයක් ලෙස පිළිගැනේ. මාධ්‍ය මගින්, 'ඡනතාව සිතිය යුත්තේ කුමක්ද යන්න නිතර නිතර කියාපූම එතරම සාර්ථක තොවුණද සිතිය යුත්තේ කුමක් පිළිබඳවද යන්න පැවසීම නිසැකවම සාර්ථක වන බව' Cohenගේ මතය විය (Press "may not be successful much of the time in telling people what to think, but it is stunningly successful in telling its readers what to think about") (Klarevas, 2003). ඒ අනුව යමින් පසුකාලීනව McCombs සහ Show ඉදිරිපත් කරන ත්‍යායපත්‍රය සැකසීමේ ත්‍යාය මගින්ද ගම් කෙරෙනුයේ ඡනමාධ්‍ය සාපුරුවම කිසියම් කරුණක් පිළිබඳව සිතන්නට ඡනතාව යොමු තොකරන නමුත් වකු ලෙස මුවන් සිතිය යුතු දේ පිළිබඳ කිසියම් මාර්ගෝදේශකත්වයක් එමගින් ලබා දෙන බවයි.

ත්‍යායපත්‍රය සැකසීමේ ත්‍යායට පදනම සකස් වන ගාස්ත්‍රීය පසුවීම අවබෝධ කරගැනීමට, ඒ හා සම්බන්ධ මූලික පරයේෂණ අධ්‍යයනයන් පිළිබඳ සාධක බෙහෙවින් ප්‍රයෝගනවත් වේ. වර්ෂ 1964දී අමෙරිකානු ඡනාධිපතිවරණය ආශ්‍රිතව Maxwell McCombs සහ Donald Show විසින් 'වැපල් හිල් අධ්‍යයනය' (Chapel Hill Study) නම්ව පරයේෂණය පවත්වන ලදී. එහි ප්‍රතිඵල හා නිගමන පදනම් කරගෙන Public Opinion Quarterly නැමැති ගාස්ත්‍රීය සගරාව වෙත යොමු කළ පරයේෂණ වාර්තාව ත්‍යායපත්‍රය සැකසීමේ ත්‍යාය විධිමත්ව ප්‍රකාශයට පත් වන මූලික අවස්ථාවයි. එම අධ්‍යයනය සඳහා දත්ත දායකයන් ලෙස අමෙරිකාවේ උතුරු කැරෙලිනාහි වැපල් හිල් පුදේශයේ නිවැසියන් 100 දෙනෙකු සම්බන්ධ කරගෙන ඇති. අධ්‍යයනයේදී සිදුව ඇත්තේ පුදේශීය හා ජාතික මාධ්‍යවල වැදගත් යයි සලකා වාර්තා කර තිබූ වාද විෂයයන් (issues) මැතිවරණයේදී මෙම නිවැසියන්ට කොතරම් වැදගත් වූයේද යන්න සංසන්දනාත්මකව විමසා බැලීමයි (Dearing and Rogers, 1996, p. 6).

මෙහිදී න්‍යායපත්‍ර දෙකක් පැහැදිලි ලෙස හඳුනාගත හැකිවේ. ඒවා නම් මාධ්‍ය න්‍යායපත්‍රය (media agenda) සහ පොදුජන න්‍යායපත්‍රය (public agenda)යි. එසේම මාධ්‍ය න්‍යායපත්‍රයේ පවත්නා ප්‍රමුඛතාවන් පොදුජන න්‍යායපත්‍රයට ආරෝපණයටීම කෙසේ සිදුවන්නේද යන්න මෙම න්‍යාය මගින් පරීක්ෂාවට ලක්වීමද මෙහිදී වැදගත් වේ. තවද ප්‍රතිපත්ති න්‍යායපත්‍රය (policy agenda) ගොඩනැගෙනුයේද යට්කී න්‍යායපත්‍ර පාදක කර ගනිමිනි. න්‍යායපත්‍රය සැකසීමේ න්‍යායයේ සැබැං ක්‍රියාකාරී සවරුපය වඩාත් හොඳින් පැහැදිලි කරගත හැකි වන්නේ එය ප්‍රායෝගික ක්‍රියත්මක වන ආකාරය විමසා බැලීමෙනි.

2. සාකච්ඡාව

කිසිදු ජනමාධ්‍යයකට අවට ලෝකයේ සිදුවන සියලු වැදගත් සංසිද්ධින් වාර්තා කිරීම කිසිසේත් කළ හැකි වූවක් නොවේ. එහෙයින් ඒවා අතුරින් වඩාත් වැදගත් යයි හැඟී යන තොරතුරු පමණක් තෝරා ගැනීමට ජනමාධ්‍ය පෙළඳීම නොවැලැක්වීය හැකි තත්ත්වයකි. එපමණක් නොව කාලය, අවකාශය, ආයතනික ලැයියාවන්, ප්‍රතිපත්ති, නීති රිති, ආවාරධරම ආදි මාධ්‍ය සතු විවිධ සීමාවන් ආදියද මෙම තෝරාගැනීමේ ක්‍රියාවලියට සංස්කීර්ණ ලෙසම බලපායි. එසේම තෝරාගත් තොරතුරු වාර්තා කිරීමේදී හාවිත උපාය හා උපක්‍රම හේතුවන්ද එම තොරතුරු අතර ප්‍රමුඛතාව පිළිබඳ තරගකාරීත්වයක් නිතැතින්ම ජනිත වේ. එහෙයින් මෙසේ තෝරාගැනීම සහ වාර්තාකරණය හේතුකොට ගෙන එකී තොරතුරු හා සිද්ධිවලට මාධ්‍ය තුළ විවිධ වටිනාකමක් ලැබේමත්, ඒවා විවිධ මට්ටම්වලින් කැපීපෙනීමට ලක්වීමත් අනිවාර්ය තත්ත්වයකි. ඒ අනුව බලන කළ මාධ්‍ය න්‍යායපත්‍රය යනු මේ සියලු ක්‍රියාකාරකම්වල සංයෝගයෙන් හා දායකත්වයෙන් සිදුවන්නක් ලෙස සැලකිය යුතුවේ.

ප්‍රවෘත්ති ලෙස වාර්තාකිරීම සඳහා තොරතුරු තෝරාගැනීමේ හා ඒ සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධවන්නන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේදී 'දොරටුපාලකයන්' (gate-keepers) ලෙස හඳුන්වනු ලබයි. මාධ්‍ය වාර්තාකරුවන්, සංස්කාරකවරුන්, නිමිකරුවන්, නිසි බලධාරයන් ආදි පුද්ගලයන් රාජියක් සැම ජනමාධ්‍යයකම දොරටුපාලකයන් ලෙස සක්‍රිය ආකාරයෙන් කටයුතු කරනු දැකිය හැකිය. එමෙන්ම, මෙකී පුද්ගලයන්ට අමතරව ජනමාධ්‍ය සම්බන්ධයෙන් විවිධාකාරවූ පාලන කාර්යයන් සිදු කළ හැකි බලධාරී ආයතන, මණ්ඩල, සංවිධාන, කණ්ඩායම් ආදියද බොහෝය. ඉහත කී වරණීය ක්‍රියාවලියේදී ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකරන්නේ විවිධාකාරවූ මෙම 'දොරටුපාලකයන්' විසිනි. ඒ අනුව බලන කළ මාධ්‍ය න්‍යායපත්‍රය සකස්වීම කෙරේ මෙම තැනැත්තන් සංස්කීර්ණ හා වකුව සම්බන්ධ වන බව පෙනේ.

'වැපල් හිල්' අධ්‍යයනයේදී අනාවරණය කරගෙන ඇති පරිදි 'පුද්ගල න්‍යායපත්‍රය' (personal agenda) ගොඩනැගෙන්නේ මාධ්‍ය න්‍යායපත්‍රය පදනම් කර ගනිමිනි. McCombs සහ Showගේ මතය වන්නේ 'ප්‍රවෘත්ති තෝරාගැනීමේදී හා ඉදිරිපත්කිරීමේදී සංස්කාරකවරුන්ගේ මෙන්ම ප්‍රවෘත්ති කාමරයේ කටයුතු කරන කාර්ය මණ්ඩලයේ' කාර්යභාරය රීට හේතු වන බවයි (Dearing and Rogers, 1996, p.16).

වඩාත් සුවිශ්ච වශයෙන් දක්වතොත් මෙහිදී මෙම පර්යේෂකයන් දෙදෙනාගේ මතය වී ඇත්තේ සංස්කාරකවරුන්, ප්‍රවෘත්ති කාමරයේ කාර්ය මණ්ඩලය සහ විකාශකයන් විසින් ප්‍රවෘත්ති තෝරාගැනීම හා ඉදිරිපත්කිරීම, ජන්දායකයන්ගේ දේශපාලන වාපිටාව හැඩැගැස්වීමෙනා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. මිට අමතරව එකී තෝරාගත් ප්‍රවෘත්ති වාර්තාවලට මාධ්‍ය තුළ කොපමණ වැදගත්කමක් ලබයි ඇත්ද, අදාළ සයිද්ධිය හා සම්බන්ධ කොපමණ තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත්කර තිබේද, එම ප්‍රවෘත්තිය ප්‍රවෘත්ති පත්‍රයේ කෙසේ කොතුන ස්ථාන ගත කර තිබේද යන්දී කරුණු රාජියක් මෙහිදී අවධානයට ලක් කළ යුතු බවද පර්යේෂකයන්ගේ මතය වී තිබේ. ඒ අනුව මැතිවරණ ව්‍යාපාරය තුළ එක් එක් අභේක්ෂකයන් ප්‍රකාශයට පත් කරන කරුණු අතුරින් කවර වාද විෂයයන් වඩා වැඩි වැදගත්කමක් දරන්නේද යන්න ජනමාධ්‍ය විසින්ම තීරණය

කර ඇති බව අධ්‍යයනයේදී පෙනී ගොස් තිබේ. මේ තත්ත්වය පදනම් කොටගෙන ඇතැම් ප්‍රවෘත්ති කැඳී පෙනීමට හා වැඩි අවධානයට ලක්වීම මෙන්ම තවත් ප්‍රවෘත්ති රට සාපේක්ෂව අවතක්සේරුවට හෝ නොසලකා හැරීමටද ලක්වීමට ඉඩ තිබේ. ජනතාව එම ප්‍රවෘත්තිවලට වෙනස් වූ ඇගුම් හා වටිනාකම් ලබාදෙන්නේ මෙකි තත්ත්වයන් සැලකිල්ලට ගනීමිනි. පොදුජන න්‍යායපත්‍රය සකස් වන්නේ වාර්තාකරණ ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන ඉහත ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් වශයෙන් බව මේ අනුව පැහැදිලි වේ.

වැපල් හිල් අධ්‍යයනය මගින් McCombs සහ Show නිගමනය කරන්නේ විවිධ වාද විෂයන් පිළිබඳව ජනමාධ්‍ය සිදු කරන අවධාරණය කිරීම (මාධ්‍ය න්‍යායපත්‍රය) සහ මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රධානතම සහ වැදගත්ම වාද විෂයන් ලෙස ජන්දායකයන් තිරණය කරන වාද විෂයන් (පුද්ගල න්‍යායපත්‍රය) අතර ප්‍රබල හා පැහැදිලි සම්බන්ධතාවක් ඇති බවයි. එනම් ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රමුඛතාවන් ඉන් අනතුරුව පොදුජන ප්‍රමුඛතාවන් බවට පත් විමයි. එසේම ඒ බව තහවුරුකිරීමට අවශ්‍ය විෂයම්ලික හා ආනුහවික සහයෝගය ලබා දෙන්නේද ජනමාධ්‍යයි. මේ අනුව බලන කළ McCombs සහ Show දෙදෙනා විසින් සිදු කර ඇත්තේ ලිප්මාන් විසින් පෙන්වා දෙනු ලැබූ ඉහත කි ජනමාධ්‍ය ක්‍රියාවලිය වඩාත් න්‍යායකරණයට ලක් කරමින් ‘න්‍යායපත්‍රය සැකසීම’ යන රැජුකය ඇසුරින්, නිශ්චිත අර්ථයක් ඉස්මතු වන ලෙස, වඩාත් ප්‍රායෝගික ආකාරයෙන් එය පැහැදිලි කිරීමයි.

තවද මෙම අධ්‍යයනයේදී ‘ප්‍රමුඛතාව’ (prominence) හා සම්බන්ධ ප්‍රධාන නිර්ණායක දෙකක් (02) දක්වා තිබේ. ජනමාධ්‍යයෙහි ප්‍රවෘත්ති පළ කරන ‘ස්ථානය’ සහ එම ප්‍රවෘත්තියේ ‘දිර්සන්ත්වය’ (length) එම සාධකයි. ප්‍රවෘත්තියක මුළු පිටුවේ ප්‍රධාන සිරස්තලය සහිත ප්‍රවෘත්තියක්, ඇතුළු පිටුවක තීරු තුනක (03) ප්‍රවෘත්තියක් හා ප්‍රධාන කතුවැකිය යන සියල්ල කිසියම් සිද්ධියක කැඳී පෙනීම සම්බන්ධ සාක්ෂි ලෙස පිළිගැනේ. ප්‍රවෘත්ති සගරාවලදී එය ප්‍රවෘත්ති කාණ්ඩයෙහි ආරම්භක ප්‍රවෘත්තිය හෝ සංස්කාරකවරුන් විසින් සම්පූර්ණ තීරුවක් වෙන් කරන්නාවූ ඔහුම දේශපාලනික කාරණයක් විය හැකියි. රැජුවාහිනී ප්‍රවෘත්ති ආකෘතියේදී ප්‍රමුඛතාව යන්න පළමු ප්‍රවෘත්ති තුනෙන් (03) එකක් හෝ තත්ත්ව 45කට වඩා වැඩි කාලයක් මිංග කරන විනැම සාකච්ඡාවක් ලෙස අර්ථ දක්වා තිබේ (Griffin, 2012, pp. 379–380).

ඒ අනුව මෙකි පර්යේෂකයන් අදහස් කර ඇත්තේ මෙය සරල හා ඒක - මාර්ගික නමුත් හේතුවා සම්බන්ධයක් සහිත ක්‍රියාවලියක් බවයි. මින් ගම් කෙරෙනුයේ ජනමාධ්‍ය මගින් භුදු සිදුවීම හෝ වාද විෂයයන් පිළිබඳව පමණක් නොව, ඒවාට කොතරම් වැදගත්ත්කමක් ආරෝපණය කළ යුතුද යන්න පිළිබඳවත් ග්‍රාහකයා දැනුම්වත් වන බවයි. වඩාත් පැහැදිලිව දක්වන්නේ නම්, ප්‍රවෘත්ති මාධ්‍ය තුළ ආවරණය කර ඇති යමක් දැකීමෙන් - එසේම එය නැවත නැවත් දැඩි අවධාරණය කිරීමින් යුතුව ආවරණය කරනු දැකීමෙන් - එම කරුණ කිසියම් වැදගත්කමකින් යුත්ත වූවක් බව සිතිමට ග්‍රාහකයා පෙළමේ. එසේම එය සිය පොද්ගලික න්‍යායපත්‍රයට ඇතුළත් කරගනු ලබයි.

කෙසේ නමුත් මෙහිදී Everett Rogers සහ James Dearing විශ්වාස කරන්නේ ඉහත කි න්‍යායපත්‍ර දෙකට එනම්, මාධ්‍ය න්‍යායපත්‍රයට හා පුද්ගල න්‍යායපත්‍රයට අමතරව තවත් එක් න්‍යායපත්‍රයක් මීට ඇතුළත් විය යුතු බවයි. ඒ වූකලි රජයේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු කෙරෙන වාද විෂයයන් පිළිබඳ බුරාවලිය තැතැනාත් ‘ප්‍රතිපත්ති න්‍යායපත්‍රය’ (policy agenda) සි (Littlejohn and Foss, 2009, p.31-32).

ඉහත කි ප්‍රතිපත්ති න්‍යායපත්‍රය පිළිබඳව ඇතැම් විද්‍යුත්තන් තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට ඉදිරිපත්වී තිබේ. ඒ අනුව න්‍යායපත්‍රය සැකසීම යනු රාජ්‍ය තන්ත්‍රය මූහුණපාන්නාවූ වඩාත් සුවිශේෂ කරුණු සම්බන්ධයෙන් ප්‍රවෘත්ති මාධ්‍ය මගින් ස්ථානික කරනු ලබන බලපැමයි. විශේෂයෙන් දක්වනාත් මාධ්‍ය න්‍යායපත්‍රය හා සම්බන්ධ බලපැමි වර්ග දෙකකි. එනම් ‘වතු න්‍යායපත්‍රය සැකසීම’ හා ‘සාම්‍රු න්‍යායපත්‍රය සැකසීම’යි. මේ දෙවර්ගයම ප්‍රතිපත්ති න්‍යායපත්‍රය සැකසීමේදී බලපැමි ඇති කරයි. පළමුවැන්න (වතු න්‍යායපත්‍රය) ප්‍රථමයෙන් පොදුජන

අදහස්වලට (මාධ්‍ය මගින්) විශාල ලෙස බලපෑම් ඇති කර ඉන් අනතුරුව පොදුජනය ඉල්ලා සිටින සිටින ප්‍රධාන අවශ්‍යතා සපුරුලන මෙන් දේශපාලනයෙන්ට හා ප්‍රතිපත්ති සම්පාදකයන්ට බල කර සිටීමයි. දෙවැන්නේන් (ඡාප්‍ර න්‍යායපත්‍රය) අදහස් කරනු ලබන්නේ න්‍යාකයන් විසින් ආමත්තුණය කළ යුතු යැයි ජනමාධ්‍යවේදීන්ට හැඟී යන ගැටුපූ විසඳීම සඳහා මාධ්‍ය මගින් (න්‍යාකයන්) පොලිටිවන අවස්ථාවය (Klarevas, 2003).

ඇතැමැන් තර්ක කරන ආකාරයට න්‍යායපත්‍රය සැකසීමේ න්‍යාය ජනමාධ්‍ය පිළිබඳ 'සීමිත බලපෑම' (limited effects) සිද්ධාන්තයේ පැවැති සීමිත වූ නිරාවරණය (exposure), අවධානය (attention) හා බාරණය (retention) පිළිබඳ දුර්වලතා පිළිසකර කිරීමකි. මෙකී ගුරුකුලයේ දෘශ්මේයට අනුව න්‍යායපත්‍රය සැකසීමේ න්‍යාය මගින් සිදු කෙරෙන්නේ මාධ්‍ය සතු බලය ඉස්මතුකර දැක්වීමයි. නමුත් ඒ සමගම ඔවුන් ජනතාවගේ තිදිනස මෙන්ම මාධ්‍ය සහ එහි අන්තර්ගතය තෝරා ගැනීමට ඇති අයිතියද පිළිගනී.

James Watson (1998, p.108) දක්වන ආකාරයට ප්‍රවාන්ති පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඒවා ඉදිරිපත්කිරීම හා සම්බන්ධ අංග තුනක් (03) පිළිබඳ ගවේපණය කළ යුතුය. ඒවා නම් දොරටුපාලනය (gate-keeping), න්‍යායපත්‍රය සැකසීම (agenda-setting) හා ප්‍රවාන්ති අගයන් (news values) වේ. පළමු අංග දෙකෙහි ක්‍රියාකාරීත්වය තුන්වැන්නේහි අවශ්‍යතාව මත රඳා පවතින අතර එමගින් ප්‍රවාන්ති ඉදිරිපත් කිරීමේ සම්මුතින් නියාමනය කරනු ලබයි. දොරටුපාලනය යනු සන්නිවේදන මාර්ග විවෘතකිරීම හෝ වසා දැමීම හා සම්බන්ධ වුවකි. එසේම එය (ග්‍රාහකයන් වෙත) ප්‍රවේශවීම හෝ ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම සමග සම්බන්ධ වෙයි.

මෙම පසුබිම තුළ පොදුජන මතය ගොඩනැගීමේදී ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් න්‍යායපත්‍රය සැකසීමේ න්‍යාය කවර අන්දමේ මගපෙන්වීමක් සිදු කරන්නේද යන්න විමසා බැලීම වඩාත් යෝගා වේ. මාධ්‍ය අන්තර්ගතය තුළ කැඳී පෙනෙන හා ඉහළ වටිනාකමක් පෙන්නුම් කරන ප්‍රවාන්ති වෙත ජනතාව නිරායාසයෙන් යොමු වන බව මෙම න්‍යාය ඉතා පැහැදිලිව පෙන්වා දෙයි. එසේම එම ප්‍රවාන්ති වාර්තාවන්ට පුද්ගල න්‍යායපත්‍රයේද වැඩි වටිනාකමක් හිමි වන බවද එමගින් පැහැදිලි කෙරේ.

මෙම අනුව බලන කළ න්‍යායපත්‍රය සැකසීමේ න්‍යායට අනුව ජනමාධ්‍ය එක් අතකින් ප්‍රධාන වාද විෂයයන් පිළිබඳ පොදුජන අවධානය යොමු කරන අතර අනෙක් අතට පොදුජන දැනුම්වත්හාවය (public awareness) නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාප්‍ර දායකත්වයක් ලබාදෙයි. පොදුජන මතය නිර්මාණයවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට මෙසේ මාධ්‍ය අන්තර්ගතය ලෙස ඉදිරිපත් කෙරෙන තොරතුරුවල වටිනාකම එසේ වාර්තා නොවන තොරතුරුවල සාප්‍රක්ෂව වඩා ඉහළ බව පිළිගත යුතුවේ. මෙසේ විවිධ සංයිද්ධී සම්බන්ධයෙන් තක්සේරුකරණයට ජනමාධ්‍ය සතු හැකියාවම පොදුජන මත නිර්මාණ කාර්යයේ ලා වැඩි බලපෑමක් සිදුකිරීමේ ගක්‍රනාව ජනමාධ්‍ය සතු වන බවට පළ කෙරෙන ප්‍රබල ඉගියක් සේ සැලකිය හැකිය.

Key Concepts in Political Communication (Lilleker, 2006, p. 29) ග්‍රන්ථයට අනුව, බොහෝ අය ප්‍රකාශ කරන ආකාරයට න්‍යායපත්‍රය සකස් කරනු ලබන්නේ මාධ්‍ය විසිනි. එසේම සැම මාධ්‍ය සංවිධානයකටම තමන්ගේම න්‍යායපත්‍රයක් තිබේ. එබැවින් දේශපාලන සන්නිවේදකයන්ට නිතැතින්ම ප්‍රවාන්ති කළමනාකරණ ගිල්පතුමවලට අනුගතවීමට සිදුවේ. එපමණක් නොව, 'ප්‍රවාන්ති යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නත්, එය වාර්තා කළ යුත්තේ කෙසේද යන්නත් තීරණය කරනු ලබන්නේ සංස්කාරකවරයා විසිනි. එහෙසින් සිය සංවිධානය තුළ සිදු කරන තොරතුරු ප්‍රවර්ධනයට අමතරව යමක් සිදුකිරීමේ හැකියාවක් දේශපාලන සන්නිවේදකයන් සතු නොවේ. දේශපාලන ක්‍රියාකාරීන්ට මාධ්‍ය ආචාරණය අවශ්‍යය. එබැවින් ඔවුන් මෙම තීඩාවේ නියැලිය යුතුමය.'

මෙහිදී පෙනී යන පැහැදිලි කරුණක් වන්නේ මාධ්‍ය ත්‍යායපත්‍රය සකස්කිරීම සම්බන්ධයෙන් දේශපාලකයන්ට හා දේශපාලන සන්නිවේදකයන්ට සිදුකළ හැකි බලපෑම සිමා සහිත බවයි. වෙනත් අයුරකින් දක්වතොත් පොදුජන මතය සම්බන්ධයෙන් බලපෑමක් කිරීමට අවශ්‍ය දේශපාලන ක්‍රියාකාරීන්ට එකී කාර්ය සිදු කරගැනීම සඳහා මාධ්‍යකරුවන් මත යැපීමට සිදුවේ. මත්ද යත් මෙම ත්‍යායපත්‍රය අනුව පොදුජන ත්‍යායපත්‍රය සැකසෙන්නේ මාධ්‍ය ත්‍යායපත්‍රයට අනුකූලව වන බැවිති.

Mary Stuckeyගේ මතය ඉහත තත්ත්වය තවදුරටත් තහවුරු කරයි. 'ත්‍යායපත්‍රය සකස් කරන්නන් ලෙස මාධ්‍ය වැදගත් වේ. එය මැතිවරණයකදී ඉතිරිවන්නේ කවරෝද යන්න පමණක් නොව, මැතිවරණය වෙනස් කරනු ලබන්නේ කවර වාද විෂයන් මගින්ද යන්න පිළිබඳ බලයද මෙහෙයවනු ලබයි. ත්‍යායපත්‍රය සැකසීම යනු සංකීරණ කරන්වයෙකි. කෙසේ නමුත් මාධ්‍ය සහ මැතිවරණ අපේක්ෂකයන්, ජන්දායකයන්ගේ සිත් තුළ දෙශ්‍යකාර දෙන වාද විෂයයන් පිළිබඳ අවධානය ගොමු කරයි' (Stuckey, 2003, pp.172–173.).

තවද පොදුජන මතය ගොඩනැගීමේදී ජනමාධ්‍ය මගින් සිදු කරන මෙම ත්‍යායපත්‍රය සකස්කිරීමේ ක්‍රියාවලිය එය ක්‍රියාත්මක වන කාල වකවානුව අනුව තීරණාත්මක සාධකයක් වන බව පෙනේ. විශේෂයෙන් දේශපාලන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ මැතිවරණ කාලසීමාවකදී මෙම ත්‍යායපත්‍රය සැකසීමේ ක්‍රියාවලියට පොදුජන මතය සම්බන්ධයෙන් සිදු කළ හැකි බලපෑම අතිශය ප්‍රබල වූවකි.

The media and political process (Louw, 2005, pp.98) ගුන්ථය පෙන්වා දෙන ආකාරයට ත්‍යායපත්‍රය සැකසීම යනු ජනමාධ්‍ය පොදුජන මතයට මග පෙන්වන ආකාරයයි. මෙම සංකල්පය ඉස්මතුව ඇත්තේ නියෝජිත මණ්ඩලයක් නැතහොත් කම්ටුවක් (committee) සිය ව්‍යාපාරයන්හි ව්‍යුහය සකසාගැනීමේදී ත්‍යායපත්‍රයක් එනම්, සාකච්ඡා කළ යුතු මාත්‍යකා ලැයිස්තුවක් (a list of topics to be discussed), භාවිතයට ගන්නා ආකාරය පදනම් කරගනිමිනි. කම්ටුව සාකච්ඡා කරන්නේ ත්‍යායපත්‍රයේ ඇතුළත් දී සම්බන්ධයෙන් පමණි. මෙහිදී ඉදිරිපත් වන තරඟය නම් මාධ්‍ය (බොහෝ විට නොදැනුම්වත්ව) කටයුතු කරන්නේ එවැනි ත්‍යායපත්‍රයකට අනුව බවයි. ඒ අනුව ජනමාධ්‍ය මගින් වාර්තා නොකෙරෙන දී පොදුජන සංවාදයේ කොටසක් බවට කිසිවේකත් පත් නොවේ.

කෙසේ නමුත් මෙහිදී ත්‍යායපත්‍රය සැකසීමේ ත්‍යාය පොදුජන මතය නිර්මාණය කිරීම (public opinion formation) කෙරේ බලපාන ආකාරය විමසා බැලීමද මෙහිදී බෙහෙවින් වැදගත් වේ. මත්ද යත් මෙම ත්‍යාය මගින් තහවුරු කරනු ලබන ආකාරයට, මාධ්‍ය ත්‍යායපත්‍රය අවසානයේ පුද්ගල ත්‍යායපත්‍රය සැකසීම කෙරේ දැඩි බලපෑමක් ඇති කරන්නේ නම් එය සාපු ලෙසම පොදුජන මතය නිර්මාණයට දායක විය හැකි හෙයිනි. මෙම ත්‍යාය හඳුන්වාදීමට මුළු වූ McCombs විසින්ම පසු කාලීනව දක්වන ලද පහත අදහසින් ඒ බව වඩාත් පැහැදිලි වෙයි.

"රටක ත්‍යායපත්‍රය සැකසීමේදී ප්‍රධාන වාද විෂයයන් කිහිපයක් පිළිබඳ අවධානය ගොමු කිරීමට ප්‍රවෘත්ති මාධ්‍යයට ඇති බලය අතිමහත් වන අතර එය (ලේඛනාක්‍රිතව) මනාව තහවුරුවූ බලපෑමකි. පොදුජන කටයුතු (public affairs) පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රවෘත්ති මාධ්‍ය මගින් ජනතාව දැනැනී. එපමණක් නොව එකී ප්‍රවෘත්තියට ලබයි ඇති බර අනුව අදාළ මාත්‍යකාවට කොතරම වැදගත්කමක් ලබයි යුතුද යන්න පායකයන් හා ප්‍රේක්ෂකයන් තීරණය කරණු ලබයි. දෙනිනික ප්‍රවෘත්ති අතර විශේෂ වන මාත්‍යකා පිළිබඳව ප්‍රවෘත්තන් බොහෝ ඉග්‍ර සපයයි - මුළු පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්ත, මුළු පිටුවේ අනෙකුත් තොරතුරු, විශාල ශීර්ෂ පාය යනාදිය. රුපවාහිනී ප්‍රවෘත්තිය ප්‍රමුඛතාව පිළිබඳ විවිධ ඉග්‍ර සපයයි - ප්‍රවෘත්ති ප්‍රකාශයේ මුළු ප්‍රවෘත්ත, ප්‍රවෘත්තිය සඳහා වෙන් කරන කාලය ආදිය. මෙම ඉග්‍ර දිනපතා ප්‍රනරාවර්තනය වෙමින් එවැනි එක් එක් මාත්‍යකාවේ වැදගත්කම

සන්නිවේදනය කරයි. වෙනත් වචනවලින් කිවහොත්, කුඩා වාද විෂයන් පෙළක් වෙත පොදුරුන අවධානය යොමු කර ඒ වටා පොදුරුන මතය ගොනුකිරීම ප්‍රවෘත්ති මාධ්‍යයට කළ හැකිය.” (McCombs, 2005)

පොදුරුන මතය ගොඩනැංවීමෙදි ඒ ඒ මාධ්‍යයට අනුව න්‍යායපත්‍රය සකස් කිරීමේ කාර්ය ක්‍රියාත්මක වන ආකාරය ඉහත ප්‍රකාශයට අනුව මොනවට පැහැදිලි වෙයි. තවද ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය හා පුද්ගල වර්යාවන් අතර අනෙක්නා වශයෙන් පවත්නා සම්පතාව හා පොදුරුන මතය ගොඩනැංවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය දක්වන්නාවූ දායකත්වය මෙහිදී හඳුනාගත හැකි වෙයි. එමෙන්ම මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කරගැනීමට නම් මෙම ක්ෂේත්‍රයේ සිදු කර ඇති ක්ෂේත්‍ර පර්යේෂණ අධ්‍යයනයන් වෙත අවධානය යොමුකිරීම අවශ්‍යය.

ජනමාධ්‍ය හා සම්බන්ධ න්‍යායපත්‍රය සැකසීමේ න්‍යාය පිළිබඳව විවිධවූ ඉසව් ඔස්සේ පර්යේෂණ අධ්‍යයන මේ වන විට සිදුකර තිබේ. ඒ අනුව මෙම න්‍යාය හා සම්බන්ධ මට්ටම් තුනක බලපැමි හඳුනා ගත හැකි වෙයි. න්‍යායපත්‍රය සැකසීමේ න්‍යාය හඳුන්වාදීමට මුළුවූ ගාස්තුයුයෙක් වන Maxwell McCombs ඇතුළු තවත් පර්යේෂකයන් දෙදෙනෙකු විසින් 2012 වසරේදී An Expanded Perspective on AgendaSetting Effects. Exploring the third level of agenda setting මැයෙන් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාව මගින් න්‍යායපත්‍රය සැකසීමේ බලපැමි පිළිබඳ මෙකි මට්ටම මනාව පැහැදිලි කරනු ලැබේ.

’න්‍යායපත්‍රය සැකසීම පිළිබඳ බුද්ධිමය ප්‍රරෝගාමිය’ වූ Walter Lippmann ඔහුගේ සම්භාව්‍ය කාතිය වන *Public Opinion* ආරම්භ කරන්නේ “The World Outside and the Pictures in Our Heads” (පිටත ලෝකය සහ අපගේ හිස් කුහර තුළ ඇති පින්තුර) මැයෙන්වූ පරිවිශේදයෙනි. ’අපගේ හිස් කුහර තුළ ඇති පින්තුර’ යන ඔහුගේ යෝදුමට අනුව, න්‍යායපත්‍රය සැකසීමේ බලපැමි පිළිබඳ පළමු මට්ටම පිළිතුරු සපයන්නේ: ’පින්තුර මොනවා ගැනුද?’ යන ප්‍රශ්නයටයි. න්‍යායපත්‍රය සැකසීම පිළිබඳ දෙවන මට්ටම පිළිතුරු සපයන්නේ: ’මෙම පින්තුරවල ප්‍රධාන ලක්ෂණ මොනවාද?’ යන යන්නටයි. වැපල් හිල් අධ්‍යයනයේ සිට ගතවූ දෙකක කිහිපය තුළ ලොව පුරා විවිධ වර්ගයේ අරමුණු හා උපලක්ෂණවලට අයත් න්‍යායපත්‍ර සම්බන්ධයෙන් සිය ගණනක් අධ්‍යයන සිදු කර තිබේ. ඒවා මගින් ගවේෂණය කර ඇත්තේ ඉහත කි මට්ටම දෙකට අයත් න්‍යායපත්‍රය සැකසීමේ බලපැමි සම්බන්ධයෙනි. එසේම පසුගිය (එනම් 2011ට පෙර) අවුරුදු තුනක කාලයේදී, න්‍යායපත්‍රය සැකසීමේ බලපැමි පිළිබඳ තුන්වන මට්ටමක් සම්බන්ධයෙන් නව පර්යේෂණ ආරම්භ කර තිබේ. මෙකි තෙවන මට්ටමේදී අප සම්පූර්ණ සිටින්නේ සත්‍ය වශයෙන්ම ‘අපගේ සිත් තුළ ඇති පින්තුර මොනවාද?’ යන ප්‍රශ්නයට පිළිතුරු දීමටයි.

3. සමාලෝචනය

අමෙරිකාවේ උතුරු කැරෙලිනාහි වැපල් හිල් ප්‍රදේශයේ සිදු කළ පර්යේෂණයක් පාදක කරගෙන ජනසන්නිවේදන න්‍යායක් ලෙස ’න්‍යායපත්‍රය සැකසීම’ McCombs සහ Show යන ගාස්තුයුයන් ඉදිරිපත් කරනුයේ 1972දීය. එහෙත් රීට බොහෝ කාලයකට පෙරාතුව Walter Lippmann වැනි අයද පසුකාලීනව Bernard Cohen වැන්නේද මේ පිළිබඳ මූලික තත්ත්වයන් කෙරේ අවධානය යොමු කළහ. ජනමාධ්‍ය

කුයාකාරීන්වය පිළිබඳව අවධානය යොමුකිරීමේදී පැහැදිලි වන්නේ ලොව සිදුවන විවිධ දේ ඒ ආකාරයෙන්ම ප්‍රතිච්චිම්බනය කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් ජනමාධ්‍ය සතුව නොමැති බවයි. අනෙක් අතට ජනමාධ්‍ය හිතාමතා හෝ නොසිතා තොරතුරු වාර්තා කරන ආකාරය අනුව එහි කිසියම් ප්‍රමුඛතාවලියක් තැකෙහාත් මාධ්‍ය ත්‍යායපත්‍රයක් නිර්මාණයට් නොවැළැක්විය හැකිය. මෙම මාධ්‍ය ත්‍යායපත්‍රය තත්කාලීන සමාජ යථාර්ථයේ ප්‍රතිච්චිම්බයක් ලෙස කළේපනා කරන පුද්ගලයා එය සිය පොදුගලික ත්‍යායපත්‍රයට ආරෝපණය කර ගනී. ඒ අනුව ඔවුන් කුළු විවිධ ආකළේපමය හා වර්යාත්මක වෙනස්කම් ඇති කිරීමට මෙම ත්‍යායපත්‍රවලට හැකියාව තිබේ. අනෙක් අතට රාජ්‍ය ප්‍රතිපත්ති තීරකයන්ගේ අවධානය මෙකි ත්‍යායපත්‍ර කෙරේ යොමුවීමද නොවැළැක්විය හැකිය. එහි ප්‍රතිච්චිලයක් වගයෙන් මෙකි ත්‍යායපත්‍රවලට අනුගත වෙමින් කටයුතුකිරීමට දේශපාලකයන් හා ප්‍රතිපත්ති තීරකයන් නිරායාසයෙන් පෙළමේ. මන්ද යන් පොදුජන අවශ්‍යතා ඉෂේධ සිද්ධ කිරීම ඔවුන්ගේ වගකීම හා යුතුකම වන හෙයිනි.

ඇතැම් විද්‍යාත්මක අනුව මෙම ත්‍යායයේ කුයාකාරීන්වය ජනමාධ්‍ය හා සම්බන්ධ ප්‍රායෝගික හාවිතය වඩාත් විශ්ලේෂණාත්මකව පුදරුණය කරනු ලබයි. එහිදී තොරතුරු වාර්තාකිරීම හේතුකොටගෙන ගොඩනැගෙන ත්‍යායපත්‍රයට අමතරව එකි කුයාපටිපාටිය සමග සාපුෂ්‍ර බන්ධන්වයක් සහිත ප්‍රවෘත්ති අයයන්/නිර්ණායකයන් (news values) මෙන්ම දොරටුපාලනය (gate-keeping) වැනි සංක්ලේෂණයෙන්ගේ ව්‍යවහාරික දායකත්වයද මෙහිදී පරික්ෂා කළ හැකි වේ. අනෙක් අතට පොදුජන මතය (public opinion) ගොඩනැගීමේදී මාධ්‍යයන්හි කාර්යභාරය තීරණාත්මක සාධකයක් වන ආකාරය විමර්ශනයට ලක් කිරීමට හැකිවීමද මෙහිලා අතිශය ප්‍රයෝගනවත්ය. තවද මැත හාගයේ මෙකි ත්‍යාය සම්බන්ධයෙන් සිදු කෙරෙන පර්යේෂණ අධ්‍යයන හා ඒවා ආශ්‍යයෙන් ඉදිරිපත්වන නව දැනුම එහි සමකාලීන හාවිතයේ යථා ස්වභාවය මැනවින් ප්‍රකට කරයි.

පරිභේදීත මූලාශ්‍ය

Dearing, J.W. and Rogers, E.M. (1996). *Agenda-Setting*. London: SAGE Publications, pp.6, 16.

Demers, D. (2005). *Dictionary of Mass Communication & Media Research*. Spokane, WA: Marquette Books, pp.18.

Griffin, E. (2012). *A First Look at Communication Theory, 8th ed.* New York: McGraw-Hill, pp. 379–380.

Klarevas, L. (2003). **Media Impact**. In: M.J. Rozell, ed., *Media power, media politics*, Lanham: Rowman & Littlefield Publishers.

Lilleker, D.G. (2006). **Key Concepts in Political Communication**, London ; Thousand Oaks, Calif.: Sage, p. 29.

Littlejohn, S.W. and Foss, K.A. (2009). *Encyclopedia of communication theory*, Thousand Oaks (Calif.): Sage, Cop, pp.31–32.

Louw, P.E. (2005). **The Media and Political Process**, Los Angeles, Calif. ; London: Sage, pp.21, 98.

McCombs, M. (2005). *A Look at Agenda-setting: past, present and future. Journalism Studies*, [online] 6(4), pp.543–557. Available at: <http://users.ipfw.edu/tankel/PDF/McCombsAgendaSetting.pdf> [Accessed 10 Feb. 2018].

Perse, E.M. (2001). **Media effects and society**, New Jersey: Lawrence Erlbaum Associates, Inc., Publishers, p. 98.

Stuckey, M. (2003). **Presidential Elections and the Media**, In: M.J. Rozell, ed., *Media Power, Media Politics*. Lanham: Rowman & Littlefield Publishers, pp.172–173.

Turow, J. (2014). **Media today : mass communication in a converging world**, 5th ed. New York, Ny: Routledge, p.32.

Watson, J. (1998). **Media Communication An introduction to theory and Process**, London New York, Ny Macmillan Education, Palgrave London New York, Ny Macmillan Education, Palgrave, p.108.